

2018.12.24 වන දින ප.ව. 02.00 ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 5. ගරු කාරක සභික - කේ.නිමල් යසසිරි කඵපහන මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 7. ගරු කාරක සභික - ජී.කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.
- 8. ගරු කාරක සභික - එම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය.

සභාගීනොවූ :

- 1. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.
- 2. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

සභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 6. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 7. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එච්.යූ. නිශාන්ති මිය.
- 8. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාගුටි මල්ලිකාරච්චි මැතිතුමිය විසින් “රීරියගොල්ල බෝක්කුව” යන නිසින් යුතුව 2018.11.19 දිනැතිව රීරියගොල්ල ගම්වාසීන්ගේ අත්සන් ලේඛණයක් ද සහිත ඉල්ලීම්

ලිපිය සමඟ ඉදිරිපත් කරන ලද 443/ඒ ග්‍රාම සේවා වසමේ පහත්ගම, ඊරියගොල්ල මාර්ගයේ බුදුමැදුර පිහිටා ඇති ස්ථානයේ සිට මීටර් 100 ක පමණ දුරින් පිහිටි බෝක්කුව වසර 02 ක පමණ සිට අබලන් තත්වයේ පවතින බැවින් එය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දැනට පවතින Box culvert හි විශාලත්වය ප්‍රමාණවත් නොවීමත් එහි පස් හා වැලි පිරීම නිසා බෝක්කුව අවහිරව ඇති බවත් දිශා 02 කින් පැමිණෙන විශාල ජල ප්‍රමාණය සඳහා ද මෙම බෝක්කුව ප්‍රමාණවත් නොමැති බැවින් බෝක්කුව 3'0" පමණ විශාල කර පිළිසකර කළයුතු බවට වාර්තා කර ඇති බැවින්, පළමුව මෙම බෝක්කුව මාර්ගය මැද දී කඩා වැටී හෝ අබලන් වී ඇතිදැයි පරීක්ෂා කර බලා ඉදිරි කටයුතු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාග්‍රටි මල්ලිකාරවිචි මැතිතුමිය විසින් “ඊරියගොල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම” යන හිසින් යුතුව 2018.11.19 දිනැතිව ඊරියගොල්ල ගම්වාසීන්ගේ අත්සන් ලේඛණයක් ද සහිත ඉල්ලීම් ලිපිය සමඟ ඉදිරිපත් කරන ලද 443/ඒ ග්‍රාම සේවා වසමේ පහත්ගම, ඊරියගොල්ල මාර්ගයේ 122 හයිලෙවල් පාර අසල සිට බුදුමැදුර පිහිටා ඇති ස්ථානය දක්වා මේ වනවිටත් කොන්ක්‍රීට් දමා සාදා නිමකර ඇති බවත් බුදුමැදුර ආසන්නයේ සිට තුංඹ හන්දිය දක්වා ඇති ඉතිරි මීටර් 100 ක පමණ දුර ප්‍රමාණය අබලන් තත්වයේ පවතින බැවින් එම මාර්ගය කොන්ක්‍රීට් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව මාර්ගය ආරම්භයේ සිට කොන්ක්‍රීට් කර ඇති අතර අබලන් වී ඇති කොටස් සඳහා රු.560,353.14 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර මුදල් අනුමත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “පුද්ගලික පාරක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව 2018.11.26 දිනැතිව 434 අකරවිට ග්‍රාම නිලධාරී වසමේ රසික මායාදුන්න මහතාට අයත් ඉඩමෙන් දෙල්ගහවත්ත නම් වූ පුද්ගලික පාර ටී. විජේවර්ධන මහතාගේ නිවස දක්වා හා අවට ගෙවල් කිහිපයකට යන පුද්ගලික පාර පොකුණු වත්ත ඉඩම ද සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව මෙම මාර්ගයේ පදිංචිකරුවන්ගේ විරෝධතා නොමැති අතර බොල්ලතාව මාර්ගයේ සිට 112m දුරක් 3.05m පළල මාර්ගය සභාව වෙත පවරා ගැනීම සුදුසු බවට නිර්දේශ කර ඇති බැවින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. වග, කලුඅග්ගල, ජනසව් මාවත, 308/ඒ හි පදිංචි ජී.වී. ජයවර්ධන මහතා විසින් “අනතුරුදායක ගල් බැම්මක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.10.29 දිනැතිව පෙර දී එවන ලද 2018.04.02 දිනැති ලිපියේ පිටපතක් ද අප විසින් යවන ලද 2018.09.28 දිනැති ලිපියේ පිටපතක් ද අංක 2828 දරණ පිඹුරේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපියට අදාළ අනතුරුදායක ගල් බැම්ම සම්බන්ධයෙන් පුද්ගලිකව නඩු මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

5. හංවැල්ල, හැටන් නැණනල් බැංකු ගොඩනැගිල්ල, අංක 26 සී1/2 හි පදිංචි වයි.එච්. එස්. පෙරේරා මහතා විසින් “වතුර බැසයන අපිරිසිදුව පවතින කාණුවක් බඳවා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව හංවැල්ල බස් නැවතුම් පලේ සිට විකල්ප මාර්ගය ඔස්සේ ලංකා ෆොටෝ ආයතනය අයිතෙන් ගලා බසින අපිරිසිදු කාණුව සීමෙන්තියෙන් බැඳ උඩ ආවරණය නොකිරීම නිසා කාණුවෙන් ගලාපින වතුරෙන් ඇති වී තිබෙන දුගඳ ඉතා අහිතකර බවද මදුරුවන් බෝ වීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව දක්වමින් මේ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම කාණුව මාර්ග සංවර්ධන අධිකාරියේ විකල්ප මාර්ගය හා හංවැල්ල බස් නැවතුම් පොළ ප්‍රවේශ මාර්ගයේ ලංකා ෆොටෝ ආයතනය ඉදිරිපිට 29/2 දරණ බොක්කුව වෙත පුද්ගලික ඉඩමක් හරහා යොමුවන බවත් නඩත්තු කටයුතු සඳහා අදාළ ආයතනයන් වෙත දන්වා යැවීම සුදුසු බවත් දක්වා ඇත. මේ සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

6. වග, පින්තවල දකුණ, 87/1/පේ හි පදිංචි ජී. රසික කැලුම් මහතා විසින් “ස්වභාවිකව ගලාගිය වැසිජල මාර්ගය අවහිර කරමින් බැම්මක් බැඳීම” යන හිසින් යුතුව 2018.10.25 දිනැතිව ඔහුගේ ඉඩම් කට්ටියට පහලින් ඇති ඉඩම පාරිසරිකත්ව හා අදාළ ආයතනවල අධීක්ෂණයකින් තොරව පස්කපා ගොඩකර කැබලි කඩා විකුණන අතර ඔහුගේ ඉඩමට පහලින් ඇති ඉඩම් කැබැල්ල සැමසත් පෙරේරා (3ජී පුස්ඇලි ඔය මාවත ගලගෙදර පාදුක්ක) යන අය මිලට ගෙන මේ වනතෙක් ජලය ගලාගිය ස්ථානය හරස්කොට බැම්මක් බැඳීම හේතුවෙන් වැසි වේලාවට ඉඩමේ වතුර පිරෙන අතර අසල්වැසි නිවෙස්වල වැසිකිළි වලවල් උතුරා ගොස් ගැටලු රාශියකට මුහුණ දී ඇති බව දක්වමින් ඔප්පු සහ පිඹුරු පිටපත් සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පැමිණිලිකරුගේ ඉඩම ද නිසි සැලසුම් අනුමැතියක් රහිතව අනුබෙදුම් ජල බස්නා කාණුවක් දක්වා නොමැති ඉඩමක් වන අතර යාබද ඉඩමේ ද එවැනි කාණුවක් දක්නට නොමැති බවත් ස්ථානීය පරීක්ෂාවේදී පැමිණිලිකරු වාචිකව යාබද ඉඩම් හිමියා සමඟ සාකච්ඡා කර එම ඉඩම අයිතෙන් ජල බස්නා කාණුවක් යෙදීමට එකඟතාවයක් ඇති කරගැනීමට කටයුතු කරන බවට පවසා ඇති බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා විසින් “ප්‍රීමා පාර ආරම්භ වන ස්ථානයේ පාර සංවර්ධනය කර ගැනීම” යන හිසින් යුතුව 2018.11.16 දිනැතිව 428/සී මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසමේ අළුත්අම්බලම ප්‍රීමා පාර ආරම්භ වන ස්ථානයේ පාර තාර ගැලවී විනාශ වී ඇති බැවින් එය සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී ප්‍රීමික්ස් යෙදීම සඳහා ප්‍රීමික්ස් කියුබ් දෙකක් ලබාදීම සුදුසු බවට නිර්දේශ කර ඇති බැවින් ප්‍රීමික්ස් කියුබ් දෙකක් ලබාදීමට තීරණය කරන ලදී.

8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා විසින් “සර්වෝදය මාර්ගයට ඇතුළුවන ස්ථානය පුළුල් කරගැනීම” යන හිසින් යුතුව 2018.11.16 දිනැතිව 428 ඒ ග්‍රාම නිලධාරී වසමේ

කොස්ගම මහා විද්‍යාලය අසල සර්වෝදය මාවතට ඇතුළුවන ස්ථානයේ අවිස්සාවේල්ලේ සිට පැමිණෙන වාහනයක් මාර්ගයට පිවිසෙන විට එම ස්ථානයේ පාරේ ඉඩ මදි බැවින් ඇතුළුවන ස්ථානය පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ස්ථානයේ පස් කපා ඉවත් කළ යුතු කොටස දුම්රිය මාර්ග රක්ෂිතයට අයත් වන අතර ප්‍රවේශය ලබාගන්නා ස්ථානය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාණු ඇති අතර මෙම කාණු සඳහා slab යෙදිය යුතු බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා මාර්ග සංවර්ධන අධිකාරියෙන් නිර්දේශ ලබාගැනීමට තීරණය කරන ලදී.

9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් “පෙර මුසු තාර ලබාගැනීම” යන නිසින් යුතුව 2018.11.10 දිනැතිව යටවතුර මලගල මාර්ගයේ ස්ථාන (මීගහනේන අතුරු පාර සමඟ) කිහිපයක් තාර ගැලවී ගොස් විශාල වලවල් සෑදී ඇති බැවින් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා පෙර මුසු තාර කියුබ් 02 ක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මීට පෙර ද පෙරමුසු යොදා ඇති අතර යළි අළුත්වැඩියා කිරීම සුදුසු බැවින් පොරොත්තු ලේඛනයට ඇතුළත් කර ලබාදීමට තීරණය කරන ලදී.

10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාශයේ විවිධ ගැටළු සම්බන්ධවයි” යන නිසින් යුතුව 2018.11.23 දිනැතිව පහත සඳහන් ඉල්ලීම් 05 ඉටුකරදෙන ලෙස ඉල්ලමින් අංක 935 පිඹුරේ පිටපත් ද සහිතව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව උග්ගල්ල සිරිසුමන මාවතෙහි පාලම් දෙක (හියුම් පයිප්ප සහිත)ක් අයිත කැඩීගොස් ඇති බැවින් වැඩ ඒකකය මඟින් සකස් කිරීමත්, හල්පේ හේවාගම් වත්ත මාර්ගය සංවර්ධනය කරගැනීම සඳහා ඇස්තමේන්තු කිහිපයක් සකස් කර ඇති අතර තැන්පත් මුදලින් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමත්, හල්පේ පොදු සුසාන භූමිය මැන වෙන්කර ගැනීම සඳහා පොදුවේ සුසාන භූමි මැනුම් කටයුතු කිරීමට තීරණය කර ඇති බැවින් එහිදී මැනුම් කටයුතු කිරීමත්, ෆවුසි මාර්ගයේ පාලම් සහ හල්පේ පුස්සාගල පාලම් නැවත අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් කුඩා පාලම් ව්‍යාපෘතියට අදාල යෝජනා ඉදිරිපත් කිරීම හා වෙනත් අයුරින් අවශ්‍ය කටයුතු සැලසීම සුදුසු බවත්, ගනේගොඩ මාර්ගය පෙරමුසු ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනයට ඇතුළත් කර අනුමැතිය ලද පසු ලබාදීමත් සුදුසු බවට තීරණය කරන ලදී.

11. වග, බ්‍රැන්ඩ්ගම්පල, නො. 94/7 හි පදිංචි එම්.ඒ.ඩී. තරංග රොමේෂ් මහතා විසින් “නෙලුවත්තුඩුව පල්ලිය පාරට සම්බන්ධ වූ නව මාර්ග ප්‍රාදේශීය සභාවට පැවරීම සම්බන්ධවයි.” යන නිසින් යුතුව 2018.11.02 දිනැතිව 440/ඒ බ්‍රැන්ඩ්ගම්පල හා 440 නෙලුවත්තුඩුව ග්‍රාම සේවා වසම් දෙකට අයත් නෙලුවත්තුඩුව පල්ලිය පාරට සම්බන්ධ වූ නව මාර්ග ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ඉල්ලමින් එම මාර්ගය භාවිත කරන සියළුම ජනතාවගේ අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් “හියුම් පයිප්ප ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.11.09 දිනැතිව පහන්ගම වෙවැල්පනාව ප්‍රධාන පාරෙන් බෙදී යන, සීතාවක ප්‍රාදේශීය සභාව සතු අතුරු පාර (දුම්මලේ කන්දට යන පාර) පටන් ගන්නා ස්ථානයට (වන්දුසෝම මහතාගේ නිවස අසල) යොදා තිබූ හියුම් පයිප්ප කැඩී ඇති බැවින් පරීක්ෂා කර බලා සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව මේ සඳහා 1’6” dia 4’0” length Hume Pipe 4 ක් අළුතෙන් යොදා බොක්කුව නැවත පිළිසකර කර කාණු (දෙපස) ද නියමිත පරිදි සකස් කිරීමට තීරණය කරන ලදී.

13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් “දුරකතන කණුවක් සහ විදුලි කණුවක් ඉවත් කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.11.09 දිනැතිව දිද්දෙණිය කම්මලවත්ත ප්‍රධාන පාරෙහි එල්.කේ. සුමේද මනෝජ් මහතාගේ නිවස ඉදිරිපිට පාරෙහි ඇති විදුලි කණුව සහ දුරකතන කණුව නිසා පාරෙහි ගමන් ගන්නා වාහන වලට ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් එම කණු දෙක (එකම ස්ථානයේ) ඉවත්කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් වන බැවින් විදුලිබල මණ්ඩලයට හා ටෙලිකොම් ආයතනය වෙත දන්වා මෙම කණු ඉවත් කිරීම සඳහා ඇස්තමේන්තු ලබාගැනීමට තීරණය කරන ලදී.

14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්.පී.කේ. සමන්ති වන්දිකා මැතිතුමිය විසින් 2018.11.22 දිනැතිව පැල්පොල ග්‍රාම නිලධාරී කොට්ඨාශ දෙකට අයත් පැල්පොල කන්ද ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැලිබල් ලංකා වැව්ලි සමාගම විසින් 2018.10.28 දින සිට අවහිර කිරීම හේතුවෙන් ගම්මානයේ ජීවත්වන ගම්වාසීන්ට පාරක් නොමැති වී ඇති බැවින් මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

15. පාදුක්ක, අරුක්වත්ත උතුර, 317^ඒ හි පදිංචි ඇම්.ඩබ්. රත්නාවතී මහත්මිය විසින් 2018.10.13 දිනැතිව ඇයගේ ඉඩම පිටුපසින් වැසි වතුර ගලා ගිය දිය අගල ලක්ෂ්මන් වීරකෝන් යන අය විසින් දැනට අවුරුදු 4 ක පමණ කාලයක සිට අවහිර කිරීම නිසා නිවසේ මුළුතැන්ගෙය කොටස ජලයෙන් යටවන බවත් මෙම දිය අගල 1371 පිඹුරේ පැහැදිලිව දැක්වෙන බැවින් එම දිය අගල යථා තත්වයට පත්කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පරීක්ෂා කිරීමේදී සෘජුව සිතාමතා කාණුව අවහිර කිරීමක් දක්නට නොලැබුණු බවට වාර්තා කර ඇති බැවින් ඒ බව පැමිණිලිකරු වන පාදුක්ක, අරුක්වත්ත උතුර, 317^ඒ හි පදිංචි ඇම්.ඩබ්. රත්නාවතී මහත්මිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

16. පාදුක්ක, ගලගෙදර, පුස්වැලි මාවත, නො. 3ඒ හි පදිංචි ඩබ්ලිව්. එල්. එස්. ජේ. පෙරේරා මහතා විසින් “මාර්ගය පිළිසකර කර ගැනීම.” යන හිසින් යුතුව 2018.09.25 දිනැතිව ඔහුගේ නිවසට යන අතුරු මාර්ගය එනම් පුස්වැලි මාවතේ අතුරු මාර්ගයක් වන අරලිය මාවතෙන් බෙදෙන පහල මාර්ගය පයින් ගමන් කිරීමටවත් නොහැකි බැවින් එම මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් පදිංචිකරුවන්ගේ අත්සන් ද සහිතව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් ගරු සභාපතිතුමා මගින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය සභාව සතු මාර්ගයක් නොවන බැවින් සභාව මගින් සැකසීමට නම් නිසි සැලසුම් පිළියෙල කර නිසි කාණු දක්වා නිවැරදි ක්‍රමවේදය අනුව සභාවට පැවරීමට කටයුතු කරන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.
17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “අරුක්වත්ත වේරගල මාවත මාර්ගයේ පිවිසුම් ස්ථානයේ අවහිරතාවය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.22 දිනැතිව අරුක්වත්ත වේරගල ගමට ඇතුල්වන ස්ථානයේ වේරගල හා ගලබොඩ මාර්ගය එකට එකතු වී යන මාර්ගය දැනට ක්‍රියාත්මක වන බෝපේ කෝට්ටේ පාර පුළුල් කිරීමේ සංවර්ධන යෝජනා ක්‍රමය නිසා අඩි 10’ ක් පමණ පාර කපා ඉවත් කර ඇති බැවින් පිවිසුම් මාර්ගයට වාහන ඇතුල් කිරීමේ අවහිරතා පවතී. එම ස්ථානයේ සංවර්ධන කටයුතු කරදීමට සංවර්ධන ආයතන (ICC) කැමැත්ත පලකර ඇති බැවින් ප්‍රාදේශීය සභාව සතු මෙම පාර සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
18. පාදුක්ක, අරුක්වත්ත, ගනේගොඩ පෙදෙස, 1 වන පටුමග, නො. 178බී/1/ඩී හි පදිංචි බී.එම්. මාතුචංඝ මහතා විසින් ඔහුගේ නිවස මහා මාර්ගයට ගලායන වැසි ජලයෙන් යටවන තත්වයක් උදා වී ඇති බැවින් විකල්ප යෝජනාවක් ලෙස මාර්ගයේ කාණු පද්ධතියක් සකස්කර දෙන ලෙස දක්වමින් පැමිණ බලා මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් ගරු සභාපතිතුමා මගින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය සභාව සතු මාර්ගයක් නොවන බවත් ප්‍රවේශයේ පහත දෙසින් පිහිටි මෙම ඉඩම දෙසට වැසිජලය යොමුවන අතර ඉඩමේ අයිතෙන් කාණුවක් යෙදීමට ද ඉඩක් නොමැත. ප්‍රධාන ප්‍රවේශය දෙසින් අතුරු ප්‍රවේශය දෙසට වැසි ජලය යොමුවීම අවම කිරීමට යොදා ඇති Concrete බැම්ම තවදුරටත් මද ප්‍රමාණයෙන් පුළුල්ව සකසා ගැනීම සුදුසු බවටත් දක්වා ඇති බැවින් මේ සඳහා 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
19. හංවැල්ල, දිද්දෙණිය දකුණ, නො. 01 - ඒ හි පදිංචි එස්.කේ.බී.එල්. සිල්වා මහතා විසින් “නිවසට යන පාර ප්‍රාදේශීය සභාවට පවරාගෙන එම පාර නිසි පරිදි පිළිසකර කරගැනීම සඳහා කරනු ලබන කාරුණික ඉල්ලීම.” යන හිසින් යුතුව ස්ථීර පදිංචිකරුවන් 07 දෙනෙකුගේ අත්සන් සහිතව එම නිවැසියන් ගමන් කරන පාර (පාර්ථනා උත්සව ශාලාවට ඉදිරියෙන් ඇති වැලි පාර) වර්ෂාව පවතින

දිනයන්හිදී පරිහරණය කිරීමට අපහසු බවත් නිසි පරිදි කාණු පද්ධතියක් නොමැති වීමත්, පාරේ මුල වැසි වතුර ගලා යෑමට ඇති බෝක්කුව පූර්ණ ලෙස අවහිර වී ඇති බවත් දක්වමින් මේ සියලු කරුණු සලකා බලා ප්‍රාදේශීය සභාවට පවරාගෙන, එම පාර කොන්ක්‍රීට් දමා, නිසි පරිදි වැසි ජලය ගලා බැසීමට කාණු පද්ධතියක් සකසා නිසි පරිදි පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් පිඹුරු පිටපත් ද අදාල ලිපිලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපියට අදාල මාර්ගය ප්‍රාදේශීය සභාව වෙත පවරා ගැනීම සඳහා කොට්ඨාශභාර මන්ත්‍රීතුමා මහින් මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

20. ලංකා විදුලිබල මණ්ඩලය විසින් අංක ඒජීඑම්(පී)/ඩීජීඑම්(ටීඩීඊ)/ඊවී/ටීඑල්/25 යටතේ 2018.10.15 දිනැතිව “යෝජිත අධිබලැති 132kV විදුලි රැහැන් පද්ධතිය (පාදුක්ක සිට භොරණ දක්වා)” යන නිසින් යුතුව සිතාපත ප්‍රාදේශීය සභාව විසින් අංක සීප්‍රාස1/3/ටීවීඩ/2018/14 යටතේ 2018.09.05 දින යවන ලද ලිපියට පිළිතුරු සපයමින් භොරණ පාදුක්ක (132kV) සම්ප්‍රේෂණ රැහැන් පද්ධති ව්‍යාපෘතිය සඳහා අදාල අනෙකුත් ආයතන වලින් ලබාගත් නිර්දේශයන්ගේ පිටපත් හා සම්ප්‍රේෂණ මාර්ග දැක්වෙන 1:50000 පිඹුරු සිතියමක් ද සමඟ එකඟතාවය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපියට අදාලව කණු සිටුවීමට යෝජිත ස්ථාන පැහැදිලිව නොමැතිව බැවින් 1:1000 ප්‍රමාණයේ පිඹුරක් ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කරන ලදී.

21. පුවක්පිටිය, හිඟුරල, දිගපත පාර, නො. 617/4/1 හි පදිංචි එච්.කේ. ප්‍රියංගිකා මහත්මිය විසින් “ස්වභාවික ලෙස ගලා ගිය ජල බැස්ම අවහිර කිරීම සම්බන්ධවයි.” යන නිසින් යුතුව 2018.11.01 දිනැතිව ඇයගේ නිවස අසලින් දිගපත ප්‍රධාන මාර්ගයේ වර්ෂා කාලයේදී ස්වභාවික ලෙස නිර්මාණය වූ කාණුවක් ඔස්සේ ගලා ගිය අතර එම කාණුව නො. 617/1, දිගපත පාර, හිඟුරල, පුවක්පිටිය පදිංචි අම්ල නිශාන්ත සහ ඔහුගේ මව විසින් 2018.05.16 දින ගල් බැම්මක් යොදා අවහිර කරන ලදී. පසුව වරින් වර අවහිර කිරීම් කළ අතර මේ වනවිට කාණුව තහඩු යොදා අවහිර කර ඇති බැවින් මේ පිළිබඳව සොයා බලා අවහිර කිරීම් ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී ලබාදී ඇති වාර්තාව අනුව 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. හංවැල්ල, කුඩළුවිල, ෆැන්ටන්ග්‍රෝව්, 407/74 හි පදිංචි එච්.කේ. ජේමරත්න මහතා විසින් “ප්‍රධාන මාර්ගය කාපටි කිරීම පසෙක තබා වෙනත් අතුරු මාර්ග කාපටි කිරීම.” යන නිසින් යුතුව 2018.11.14 දිනැතිව පසුගිය රජයෙන් අමාත්‍යාධුරය දැරූ ෆයිසර් මුස්තාපා ඇමතිතුමා විසින් මුදල් වෙන්කර ඇති සැඟවෙන තුන්තාන වෙන්දේසි වත්ත ජයවීරගොඩ හරහා හංවැල්ලට ගමන් කරන ප්‍රධාන මාර්ගය කාපටි කිරීම වෙනුවට සැඟවෙන මැණිකේ දේවාලය ඇතුළත පාරක් කාපටි කිරීමට සැලසුම් කිරීම හේතුවෙන් කුඩළුවිල වෙන්දේසිවත්ත ප්‍රදේශයේ අබලන්ව, යාමට නොහැකිව තිබෙන

ප්‍රධාන පාර කාපටි වීම නතර වී ඇති බැවින් එය කාපටි කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛණයේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් වැඩ අධිකාරී වාර්තාවක් ලබාගෙන පිළිතුරු ලිපියක් යැවීම සුදුසු බවටත් තීරණය කරන ලදී.

2. හංවැල්ල, ජම්බුගස්වත්ත, 2/2 හි පදිංචි එම්.එන්.ඩබ්.පී.එස්. සිරිවර්ධන මහතාවිසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කී ප්‍රහානි අල්මේදා මැතිතුමිය වෙත 2018.11.05 දිනැතිව “පාර කොන්ක්‍රීට් කරදෙන මෙන් ඉල්ලීම.” යන හිසින් යුතුව ඉහළ හංවැල්ල. 443 දකුණ ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාශයට අයත් ජම්බුගස්වත්ත ඉඩම තුළ අංක 02 කොටසට අයත් පාර කොන්ක්‍රීට් කිරීමට ප්‍රාදේශීය සභාවට පැවරීමට අවශ්‍ය නම් ඔප්පු අංක 657 සහ පිඹුරු අංක 9057 යටතේ පාර පැවරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් ඔප්පු සහ පිඹුරු පිටපත් සමඟ 06 දෙනෙකුගේ අත්සන් ද සමඟ ලබාදෙන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කී ප්‍රහානි අල්මේදා මැතිතුමිය විසින් 2018.11.23 දිනැතිව කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

3. “වැලිකන්න ප්‍රධාන මාර්ගයෙන් ඇති අතුරු මාර්ගයක් සංවර්ධනය කර ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.23 දිනැතිව මෙම මාර්ගය භාවිතා කරන පවුල් හා මාර්ගයේ අවශ්‍යතාවය පවතින පිරිස විසින් හංදියේ සිට වැලිකන්න දෙසට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ අතුරු මාර්ගයක් ලෙස නිවෙස් හතරකට පමණ මාර්ග පහසුව සලසන මෙම මාර්ගයේ ඉතා අබලන් තත්වයේ පවතින බැවින් ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් 04 දෙනෙකුගේ අත්සන් සහ පාරවල් පැවරුම් ලිපි සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. වග, බ්‍රැන්ඩ්ගම්පල, 94/7 හි පදිංචි එම්.ඒ.ඩී. තරංග රොමේෂ් මහතා විසින් “නව මාර්ගය සඳහා නමක් යෝජනා කිරීම සම්බන්ධවයි. නෙලුවත්තුඩුව පල්ලිය පාරට සම්බන්ධ වූ නව මාර්ගය පිළිබඳවයි” යන හිසින් යුතුව ගම්වාසීන් විසින් ලබාගත් නව මාර්ගයට නමක් දැමීම සඳහා යෝජනා කර ඇති බැවින් එය “ජය මාවත” ලෙස නම්කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද, වග, කහහේන, ශ්‍රී සුසිරිවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති විනය කීර්ති ශ්‍රී කල්‍යාණතිස්ස පූජ්‍ය කහහේනේ ශ්‍රී මේධානන්දාභිධාන නායක ස්ථවිරයන් වහන්සේගේ ද, වැඩිහිටි සංවිධානයේද, සමඟි ගොවි සංවිධානයේද එකඟතාවය දැක්වෙන ලිපි හා ග්‍රාම නිලධාරී සහතිකය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. හංවැල්ල, කළුඅග්ගල, මුණමලේවත්ත, නො. 439 හි පදිංචි ජී.එන්.පී. වජිර හෙන්රි මහතා විසින් “වැසි ජලය බැහැර කිරීමට කාණු පද්ධතියක් සකස් කර දෙන ලෙස කරන ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.12.03 දිනැතිව වැසි ජලය බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිකම නිසා වර්ෂා දිනයන්හිදී නිවෙස් වටා පිරෙන ජලය සහ ඉදිරිපිට මාර්ගයේ ජලය පිරීමෙන් නිවෙස් ඉඩම්වලට ජලය

ගලාප්මෙන් නිවෙස් පිටුපස එකතුවන ජලය බැසයාමට ක්‍රමවේදයක් නොමැතිකම නිසා අඩි කිහිපයක් ජලයෙන් යටවන අතර වැසිකිලි පවා ජලයෙන් යටවන බැවින් මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. වේරගොල්ල, බෝධිභාරකාර සමිතිය විසින් “වේරගොල්ලවත්ත පාර II වන පටුමග (පහළ ලයිමට යන පාර).” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙත වේරගොල්ලවත්ත පාර II වන පටුමග (පහළ ලයිමට යන පාර) කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 21කගේ අත්සන් ද සමඟ යොමු කරන ලදු ව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. වේරගොල්ල, බෝධිභාරකාර සමිතිය විසින් “වේරගොල්ල උළුමඩම පාර” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙත වේරගොල්ල උළුමඩම පාරේ කාණු පද්ධතිය නිසිලෙස සකස් කරදෙන ලෙසත් සෝමාවතී මහත්මියගේ නිවස අසල මාර්ගය කණ්ඩිය සේදිගොස් ඇති බැවින් බැමි කොටසක් ඉදිකර දෙන ලෙසත් ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ද සමඟ ලබාදෙන ලදු ව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. පිටුම්පේ , ගලබඩවත්ත ප්‍රදේශවාසීන් විසින් 2018.12.09 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා වෙත පාදුක්ක පිටුම්පේ ගලබඩවත්ත ග්‍රාම නිලධාරී උතුර වසමේ පාදුක්ක ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳ ඉදිරි පස ජලසම්පාදන මණ්ඩලයට අයත් ගල් බැම්ම ජලනල එළිමේදී කොන්ත්‍රාත්කාර මාගා සමාගම අතින් හානියට පත්ව පොදු ළිඳ පරිහරණය කළ නොහැකි තත්වයට පත්ව ඇති අතර ළිඳ පරිහරණයේදී ජීවිත අවධානම් තත්වයට පත්ව ඇති බැවින් බැම්ම පිළිසකර කර ළිඳ පරිහරණයට සුදුසු පරිදි සකස් කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ද සමඟ ලබාදෙන ලදු ව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. පිටුම්පේ, සෝමානන්ද මාවත, පිටුම්පේ දකුණ ප්‍රදේශවාසීන් විසින් “සෝමානන්ද මාවත මාර්ග කාණු කපා සකසා ගැනීම සඳහා” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා වෙත සෝමානන්ද මාවත මාර්ගයේ පටන් ගැනීමේ සිට අවසන් වනතෙක්ම පාර දිගේ වැහි වතුර ගලා බැසීම හේතුවෙන් වැසි දිනවල මාර්ගය භාවිතා කළ නොහැකි බැවින් කාණු පද්ධතිය සකස් කර යටවී ඇති සිලින්ඩර උඩට ගෙන නිසි පරිදි පාර සකසා දෙන ලෙස ඉල්ලමින් පාර දෙපස

සිටින සියලුමදෙනාගේ කැමැත්ත ප්‍රකාශිත අත්සන් ලේඛණය ද සමඟ ලබාදෙන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. “ගැමුණු මාවත ප්‍රාදේශීය සභාවට පැවරීම සඳහා” යන හිසින් යුතුව තුම්මෝදර, ඉරිදාපොල, වග, 263/4 හි පදිංචි ආර්.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා විසින් 2018.11.25 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත වග ඉරිදාපොල පිහිටි රණවිරු මාවතෙහි අගභාගය වන පාදුක්ක පරණ පාරේ වක්ඛය පාලම අසලට සම්බන්ධ වන මාර්ගය සභාවට පවරාගෙන සකස් කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛණය ද සමඟ ලබාදෙන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. හංවැල්ල, ගල්මුල්ල, බෝ සෙවන පිහිටි ශ්‍රී සංසමිත්තා කුලභන සමිතිය විසින් “බෝ සෙවන දහම් මැදුර පූජනීය ස්ථානයට ස්ථිර පාරක් ලබාගැනීම සඳහා කෙරෙන ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.10.20 දිනැතිව බෝ සෙවන දහම් මැදුර පූජනීය ස්ථානයට යාමට ස්ථිර පාරක් නොමැති බැවින් දැඩි දුෂ්කරතාවලට පත්ව ඇති බවත් එහි පවතින නියර ප්‍රමාණවත් පරිදි උසට සකස් කර කොන්ක්‍රීට් කර ස්වාමීන් වහන්සේලා පහසුවෙන් වැඩම කරවා දාන මානාදී පින්කම් ද කරගැනීමට සුදුසු ස්ථිර පාරක් සකස් කරදෙන ලෙස ඉල්ලමින් ඡායාරූප කිහිපයක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. හංවැල්ල, කළුඅග්ගල, සුදුවැල්ල, 203 හි පදිංචි අනුරාධ විජයරත්න මහතා විසින් “ජලය බැසයන කාණු පද්ධතියක් සම්බන්ධව” යන හිසින් යුතුව 2018.11.29 දිනැතිව සුදුවැල්ලේ පිහිටි අනුරාධ විජයරත්න මහතාගේ නිවස හා ඊට පසුපස නිවෙස් වලට ඉදිරියෙන් ඇති ඉඩම ප්‍රමිතියක් නොමැතිව පස් දමා පිරවීම හේතුවෙන් මාර්ගය වැසි ජලයෙන් යටවන බැවින් තාක්ෂණ නිලධාරී නිර්දේශය අනුව කාණු කැපූ බවත් අනෙක් පාර්ශවයන් කාණු පද්ධතිය බැඳ වැඩ නිමකර නොමැති බැවින් වාහන ගමන් කිරීම නිසා පස් ඉවුරු කඩා වැටී මාර්ගය අබලන් වී ඇති අතර මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. සීතාවක ප්‍රාදේශීය සභාවේ විෂයභාර සංවර්ධන නිලධාරී එස්.එම්.එස්. ලීලාරත්න මහත්මිය විසින් “මාර්ග නම් කිරීම සඳහා විරෝධතා කැඳවීම සම්බන්ධවයි. අපේක්ෂා මාවත” යන හිසින් යුතුව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 444 තුන්තාන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අංක 1887 හා 2014.10.31 දින ගැසට් පත්‍රයේ අනු අංක 87 යටතේ ගැසට් වී ඇති හයිලෙවල් පාරෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමකින් අවසන් වන “තුන්තාන මහකඩේ පාර” “අපේක්ෂා මාවත”

නමින් නම් කිරීමට 2018.08.10 දින මහ සභාවේ 05(02) තීරණය පරිදි ඒකමතිකව සම්මත වී ඇත. ඒ අනුව මෙම මාර්ගය නම් කිරීම සම්බන්ධයෙන් 2018.10.30 දින විරෝධතා දැන්වීම් ප්‍රචාරය සඳහා මසක කාලයක් ලබාදුන් අතර එම කාලසීමාව තුළ කිසිදු ලිඛිත විරෝධතාවයක් ඉදිරිපත් නොවුණු බවට කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

14. වග, පින්තවල, 40 හි පදිංචි කේ.පී. කුමන් ශ්‍රීලාල් මහතා විසින් 2018.11.26 දිනැතිව ගලගෙදර අලුත්පාර අංක 201/3 ස්ථානයේ වතුර බස්නා පද්ධතියට හානි වන අයුරින් අසල්වැසි සෝමදාස යන අය ගොඩකිරීම් කටයුතු කළ අතර ඊට සභාවේ විමර්ශනයක් කරන ලද අතර ඊට අදාලව සෝමදාස මහතා සමඟ මූලික එකඟතාවයකින් යුතුව සමත්යකට පත්වීමට එකඟ බව දක්වමින් 2018.12.05 දින කේ.පී. කුමන් ශ්‍රීලාල් මහතා විසින් එවන ලද ලිපියද, 2018.12.10 දිනැතිව ඇම්. සෝමදාස මහතා විසින් එවන ලද ලිපිය ද, තාක්ෂණ නිලධාරී වාර්තාව ද සමඟ යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවීම සුදුසු බවට තීරණය කරන ලදී.

15. පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් “වැසි ජලය කුඹුරු යායට සැකසීම සම්බන්ධව” යන නිසින් යුතුව 2018.11.30 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාව හංවැල්ල මහින් 2017.11.27 දින යවන ලද ලිපියට පිළිතුරු වශයෙන් මෙම කාණු පද්ධතිය ඉදිකිරීම සඳහා අවශ්‍ය මැනුම් කටයුතු සිදුකර අදාල සැලැස්ම දේපල සමාගමට ලබා දී ඇති අතර දේපල සමාගම විසින් දැනට අනවසරයෙන් ප්‍රාදේශීය සභා මාර්ගය හරහා කුඹුරු යාය වෙත දමා ඇති හියුම් පයිප්ප ඉවත් කරදෙන ලෙසත් නිර්දේශ ලබාදී ඇති කාණු පද්ධතිය සකස් කර අවසන් වනතුරු ඉඩම් කොටස් විකිණීමට ආයතනය විසින් පනවා ඇති තහනම ඉවත් නොකරන ලෙසත් ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. “අංගම්පිටිය සීතාවක උයන පොදු පහසුකම් කොටස පිරිසිදු කර ගැනීම පිණිසයි” යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් අංගම්පිටිය සීතාවක උයනහි පර්. 64.56 ක ප්‍රමාණයක් සීතාවක ප්‍රාදේශීය සභාවට අයත්වන අතර මෙම ඉඩම වසර 20 ක පමණ කාලයක සිට වල් බිහිවී ඇති අතර මෙම ඉඩම පිළිසකර කරදෙන මෙන් ඉඩමෙහි පදිංචිකරුවන් ඉල්ලීමක් කරන ලද බැවින් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් සීතාවක උයන එකමුතු සංසද සාමාජික සාමාජිකාවන්ගේ ඉල්ලීම් ලිපිය ද, අංක 1576 පිඹුරේ පිටපතක්ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. “අංගම්පිටිය දැඩිගම්පුර ඉඩමෙහි පිහිටි පොදු පහසුකම් කොටස හා ජල ටැංකිය සම්බන්ධවයි” යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් අංගම්පිටිය දැඩිගම්පුර වෙන්දේසි ඉඩමෙහි පිහිටි ජලටැංකිය වසර 17 කට වඩා පැරණි අතර මේ වනවිට දිරාපත්ව ඇති බවත් මෙහි පොදු පහසුකම් කොටස වශයෙන් පර්. 10.75 ක බිම් ප්‍රමාණයක් වෙන්කර ඇති කොටසක්ද පවතින බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු

ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් අංක 1978 පිඹුරේ පිටපතක්ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

18. “මූරුතගම නවශක්ති ක්‍රීඩාපිටිය පිළිසකර කරගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා වෙත මූරුතගම නවශක්ති ක්‍රීඩා සමාජය විසින් පසුගිය මාස කිහිපය තුළ ක්‍රීඩාපිටිය තුළ සනච තණකොළ වැවී ඇති අතර මේ වනවිට ක්‍රීඩා කිරීමට තුසුදුසු තත්වයේ පවතින බවත් ක්‍රීඩාපිටිය අවට ඇති නිවාස වලින් කුණු කසළ බැහැර කිරීම හා ඇතැම් නිවාසවල පිරිස් ක්‍රීඩාපිටියේ මායිම් සීමා තම අභිමත පරිදි වෙනස්කොට ඇති බැවින් මූරුතගම නවශක්ති ක්‍රීඩාපිටිය නැවත පිළිසකර කර මායිම් සීමා ලකුණු කර නැවත ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමාවිසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

19. “සීතාවක ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව ඉඩමක් වෙන්දේසි කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.12.23 දිනැතිව අරුක්වත්ත උතුර සෝමානන්ද මාවතේ පිටුම්පේ දෙසට යන මාර්ගයේ අක්කර 01 කට හෝ 02 කට ආසන්න බිම් කොටසක් ඉඩම් කට්ටි කඩා ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඉදිකිරීම් කරන බවත් එම ඉඩමේ නිවාස ද ඉදිකරමින් පවතින අතර ඉඩමේ දකුණු පස කොටස් දැනට විකුණා ඇති අතර මෙම ඉඩමේ අධි විදුලි රැහැන් ඇද තිබූ රජයට අයත් රක්ෂිත ප්‍රදේශයක් බවට ගම්වාසීන් පවසන බවත් මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

20. “බෝක්කුවක් අවහිරවීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසෝක වැලිකලමැතිතුමා විසින් 2018.12.24 දිනැතිව කහවල සිට ගොරොක්ගොඩ දක්වා දිවෙන මාර්ගයේ ඇති බෝක්කුවක් දැනට ගිලා බැස ඇති බැවින් එය නිසිලෙස පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. “කහටපිටිය පාසැල් මාවත (ප්‍රජාශාලාව ඉදිරිපිට) පාර පළමු මීටර් 100 ඇතුළත ප්‍රිමික්ස් ප්‍රමාණයක් ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහමැතිතුමා විසින් 2018.12.13 දිනැතිව කහටපිටිය පාසැල් මාවත පාර (ප්‍රජාශාලාව ඉදිරිපිට) පාර මීටර් 100 ක පමණ පාර ඉතා ඉක්මණින් අළුත්වැඩියා නොකළහොත් මුළු පාර ම තාර දමා සංවර්ධනය කිරීමට සිදුවන බැවින් මෙම කොටස ප්‍රිමික්ස් යොදා සකස් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 22. “අවහිර වී ඇති වතුර බැසයන කාණුව කපා සකස් කිරීම හා වතුර බැසයන බෝක්කුව අවහිරතා ඉවත් කිරීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළපහන මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව අරුක්වත්ත අංගමුව පාර ජයන්ති මාවත ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයේ අංගමුව පාරෙන් හැරී මීටර් 25 ක් පමණ දුරින් ඇති වතුර බැසයන බෝක්කුව සහිත පාලම පස්වලින් යටවී ඇති අතර දෙපැත්තේ කාණු පද්ධතිය ද පස්වලින් වැසී ඇතිය වීම හේතුවෙන් වැසී දිනවලදී ජනතාවට පාරේ ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් මෙම බෝක්කුව සහිත පාලම යථා තත්වයට පත්කර වැසී ජලය බැසයාම සඳහා දෙපැත්තේ කාණු පද්ධතිය සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 23. “හියුම් පයිප්ප 01 ක් ලබාගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළපහන මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව අරුක්වත්ත උතුර මාර්ගයේ රේල් බෝක්කුව අසලින් පටන් ගන්නා පිවිසුම ඉතා පටු මාර්ගයක් වන අතර ගමනාගමනයට ඉතා දුෂ්කර බැවින් එම ස්ථානයේ පාර පළල් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 24. “පාරක් පවරාගැනීම සඳහා” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් 2018.12.24 දිනැතිව දිද්දෙණිය දකුණ 439 ඒ ග්‍රාමසේවා වසමෙහි, ග්‍රාමසේවා කාර්යාලයට ඉදිරියෙන් ඇති සම්බුද්ධිවත්තට යන පාර සභාවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 25. “අනතුරුදායක ගේට්ටුවක් ගැන දැනුවත් කිරීම.” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව පහල හංවැල්ල පිලිප් ගුණවර්ධන මාවතේ අංක 212 දරණ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත ගේට්ටුව ගලවා දමා මාර්ග දෙකක් අවහිර වන පරිදි විවෘත වන අනතුරු සහිත ගේට්ටුවක් සවිකර ඇති අතර තවත් අය මෙය අනුගමනය කළහොත් මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන බවත් ප්‍රාදේශීය සභාව සතු බලතල අනුව මෙම ගේට්ටුව ගලවා දමා පෙර පරිදි ආරක්ෂිතව එම ගේට්ටුව සවිකර දෙන ලෙස ඉල්ලමින් පීඩාවට පත් ජනතාවගේ අත්සන් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 26. “පෞද්ගලික පාරක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2018.11.28 දිනැතිව 434 අකරව්ට ග්‍රාම නිලධාරී වසමේ අකරව්ට බෙනවල පාර කෙලවරේ කෝන්ගහවත්ත ඉඩම අයිති දයානන්ද මහතා සහ අනෙකුත් ඉඩම් හිමියන්ගේ අනුමැතිය ඇතිව පෞද්ගලික පාර පොදු පාරක් වශයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ ඉදිරිපත් කරන ලදී.

ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

27. “උග්ගල්ල කොට්ඨාශයේ මාර්ගයක් නම්කිරීම පිණිසයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් ප්‍රාදේශීය සභා මාර්ගයක් වන “සිරිසුමන මාවත” වශයෙන් නම්කර ගැසට කර ඇත. ප්‍රදේශයට සුවිශාල සේවයක් කළ සිරිසුමන නාහිමියන් විසින් ඉදිකළ හල්පේ ශ්‍රී නාගදාමාරාම විහාරස්ථානයත්, උග්ගල්ල සිරිසුමන කනිෂ්ඨ විද්‍යාලය (වර්තමානයේ උග්ගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය) පිහිටි මෙම මාර්ගය “පූජ්‍ය සිරිසුමන නාහිමි මාවත” වශයෙන් නම්කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

28. “බාලිකා පාර සංවර්ධනය කිරීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වරුණසිරි මැතිතුමා විසින් 2018.12.17 දිනැතිව කලක සිට කිසිදු සංවර්ධනයක් නොවූ බාලිකා පාර මැද කොටස අබලන් වී ඇති බවත් මන්ත්‍රීවරුන් සඳහා ලැබෙන ප්‍රතිපාදන මුදලින් මෙම මාර්ගය සංවර්ධනය කිරීමට අපහසු බැවින් සභාව සතු යන්ත්‍රය සහ සේවකයින් යොදවා කාණු පද්ධතිය හා එම මාර්ගය සුද්ධ පවිත්‍ර කර හැකිතාක් දුරට සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

29. පාදුක්ක, උතුරු අරුක්වත්ත, අංක 274/ඒ/2 හි පදිංචි පී.ඒ. විදුලා කුමාරි මහත්මිය විසින් “වැසි ජල මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධව” යන හිසින් යුතුව 2018.11.29 දිනැතිව කුමාර මහතා නැමති අයගේ දියණිය වන සසිරා නැමති අය විසින් 2018.11.28 දින ඇය මිලදීගත් ඉඩමක් තමාගේ ඉඩමක් අතර පවතින කාණුව පස් දමා කෙසෙල් ගස් සිටුවා අවහිර කිරීම හේතුවෙන් කුඩා වැස්සකදී පවා ඉඩමෙහි පිවිසුම් මාර්ගයක් ඉඩමක් වැසි ජලයෙන් යටවන බැවින් ඒ සඳහා කඩිනම් ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසත් අවශ්‍යතාවයක් ඇති වුවහොත් වැසිජලය ඉඩමේ රැඳී තිබෙන බව දැක්වෙන විඩියෝ දර්ශන හා ඡායාරූප ඉදිරිපත් කළ හැකි බවට දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

30. බෝධිභාරකාර සමිතිය විසින් “වේරගොල්ලවත්ත පාර III වන පවුමග සංවර්ධනය (අනුර කඩය අසලින් කන්ද උඩට පාර” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙත පවුල් 20 ක් පදිංචිව සිටින සාමාජික සංඛ්‍යාව 75 ක් වන ඉහත පවුමග කොන්ක්‍රීට් අතුරා (බැකෝ යන්ත්‍රයක් යොදා කැපීමෙන් පසු) සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ද සමඟ යොමු කරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා

බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 31. වෙරගොල්ල උතුර, බෝධිභාරකාර සමිතිය විසින් “කන්දේ විහාර පාර කාණු පද්ධතිය සකස් කරදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටීමයි” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙතකන්දේ විහාර මංසන්ධිය බෝක්කුව සකස් කර කාණු පද්ධතිය ද ඒ අසල මාර්ගවල කාණු පද්ධතිය සකස් කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ද සමඟ යොමු කරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 32. මල්වාන, කන්දවත්ත, අංක 185/2 හි පදිංචි මොහොමඩ් හසන් අහමඩ් නියාස්, මොහොමඩ් හසන් අහමඩ් රඹික්, මොහොමඩ් හසන් ඔමර් සිද්දික්, හසන් ඉමීනියාස් හුසේන් රිස්මී යන අයවලුන් විසින් “හංවැල්ල, පහත්ගම, හරස්පාර, හල්කඩවිල ඉඩමේ පුද්ගලික ඉඩම්වලින් වෙන්කොට ඇති කැබලි අංක C8 දරණ වැසි ජලය බැස යන කාණුව ප්‍රතිසංස්කරණය කිරීමේදී අපහට සිදුව ඇති අසාධාරණය සිදු නොවීම සඳහා ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් අප විසින් යවන ලද අංක 1/5/පරිසර හා 2018.12.13 දිනැති ලිපියට පිළිතුරු සපයමින් ඉහතකී කාණුවට පස් හා කුණු දමා අසල්වාසී වෙනත් අය විසින් අවහිර කිරීම හේතුවෙන් ඔවුන්ගේ ඉඩමේ මායිම් ද වෙනස්වී ගොස් ඇති බැවින් එකී මායිම් නිවැරදි කොට මැන ගැනීම සඳහා අවිස්සාවේල්ල දිසා අධිකරණයේ අංක 28659 යටතේ මායිම් නිරවුල් කර ගැනීම සඳහා නඩුවක් පවරා ඇති බවත් එමඟින් තීන්දුව ලබාදුන් පසු කාණුව නිවැරදිව සකසා ගන්නා බවත් දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට නඩුවට මැදිහත්ව කටයුතු කරන ලෙස දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 33. කොළඹ 5, ජාවත්ත පාර, අංක 99/1 හි පිහිටි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් “බිත්ති සහ පොළවෙහි සිදුව ඇති ඉරි තැලීම් නිසා හානියට ලක්වී ඇති නිවාස සම්බන්ධව” යන හිසින් යුතුව අංක NBRO/PMD/CR/2018 යටතේ 2018.10.30 දිනැතිව පාදුක්ක පොලිස් වසමට අයත් මාවතගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පැල්පොලමුල්ල ප්‍රදේශයේ පදිංචි වන්දන දිසානායක මහතා විසින් අධ්‍යක්ෂ, ව්‍යාපෘතිකළමනාකරණ අංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත යොමුකරන ලද ලිපියක් අනුව එහි සඳහන් පරිදි පැල්පොලමුල්ල ප්‍රදේශයේ පිහිටි දසුන් විමන නිවාස සංකීර්ණය හා ඒ අවට නිවාසවල බිත්ති සහ පොළවෙහි සිදුව ඇති ඉරිතැලීම් නිසා හානියට ලක්ව ඇති නිවාස සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් වැඩඅධිකාරීතුමිය විසින් ලබා දී ඇති වාර්තාව අනුව හානියට පත් නිවාස සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිසර අධිකාරිය හා භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය වෙත දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

34. සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන වැඩසටහන 2019 වර්ෂයේ ජනවාරි මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාළ මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී, අදාළ කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

2019.01.06 දින	-	දකුණු ප්‍රාන්ති අල්මේදා මැතිතුමිය
2019.01.13 දින	-	ඒ. සුසන්ත මැතිතුමා
2019.01.20 දින	-	උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා